

අධ්‍යයන පොදු සහතික පරු (ලංඡ ලේඛ) විභාග, 2015 අගෝස්තු කළම්පීප පොතුන් තුරාතුරු පත්තිර (ඉ යටු තුරු)ප පරිශ්චා, 2015 ඉකළුව General Certificate of Education (Adv. Level) Examination, August 2015

தொற்சியர் கு கல்விவேலை தாக்ஷலை தகவல், தொடர்பாடல் தொழினுட்பவியல்

Information & Communication Technology

三

20

9

1

ඡායා ගෙතයි

இரண்டு மணித்தியாலம்
Two hours

ପ୍ରକାଶକ:

- * සියලු ම ප්‍රයානවලට පිළිතුරු සපයන්න.
 - * පිළිතුරු පත්‍රයේ නියමිත ස්ථානයේ ඔබේ විභාග අංකය ලියන්න.
 - * පිළිතුරු පත්‍රයේ පිටුපස දී ඇති උපදෙස් ද සැලකිල්ලෙන් කියවා පිළිපදින්න.
 - * 1 සිට 50 තෙක් එක් එක් ප්‍රයානයට (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින් නිවැරදි හෝ ඉතාමත් ගෙවෙන හෝ පිළිතුරු තොරාගෙන, එය, පිළිතුරු පත්‍රයේ පිටුපස දැක්වෙන උපදෙස් පරිදි කතිරයක (X) යොදා දක්වන්න.
 - * ගණක යන්ත් හාවිතයට බේ ලෙන තොළාබේ.

1. බැල්ස් බැලේත්ට්ව “පරිගණකයේ පියා” ලෙසට සමහරු හඳුන්වති. එයට හේතුව වී ඇත්තේ ඔහු,
(1) පැස්කලින් (Pascaline) යාන්ත්‍රික ගණක යන්ත්‍රය නිර්මාණය කළ බැවිනි.
(2) තැවත ක්‍රුමිල්බනය කළ හැකි (re-programmable) පළමු ඉලඹක්ට්‍රානික ආගණක යන්ත්‍රය නිර්මාණය කළ බැවිනි.
(3) IBM සමාගමේ දී පළමු පුද්ගල පරිගණකය නිපදවීම සඳහා නායකත්වය ලබා දුන් බැවිනි.
(4) තවින පරිගණකවල භාවිත වන “අදාළය, හිජාවලිය හා ප්‍රතිදානය” යන සංක්ලේෂය පළමුවරට හඳුන්වා දුන් බැවිනි.
(5) පළමු ඉලඹක්ට්‍රානික සංඛ්‍යාංක පරිගණකය ENIAC (Electronic Numerical Integrator And Computer) හි මූලාරම්භකයා වූ බැවිනි.

2. පළමුවන පර්මිජරාවේ පරිගණක සඳහා පාදක වූයේ,
(1) ඉතා විශාල පරිමාණයේ අනුකූලිත (VLSI) තාක්ෂණය වේ.
(2) විශාල පරිමාණයේ අනුකූලිත (LSI) තාක්ෂණය වේ.
(3) අනුකූලිත පරිපථ (ICs) වේ.
(4) ව්‍යාන්සිස්ටර වේ.
(5) රික්ත නළ වේ.

3. 110110_2 සඳහා තුළු වන දෙමය සංඛ්‍යාව
(1) 39 වේ. (2) 48 වේ. (3) 54 වේ. (4) 55 වේ. (5) 108 වේ.

4. වෙබ් අතරික්සුවක් (Web Browser) මගින් විද්‍යු (render) කරන ලද පහත දක්වා ඇති ලැයිස්තුව සලකන්න:
1. Pineapple
2. Mango
3. Banana
ඉහත ලැයිස්තුව නිර්මාණය කිරීම සඳහා පහත සඳහන් ක්‍රමන ඵ්‍යුලන (tags) හාවිත කළ හැකි ඇ?
(1) <dd> (2) <dl> (3) (4) (5)

5. සයම්හාවී ප්‍රවේශ මතක (RAM) මොඩ්යූල නිරන්තරයෙන් සංසන්ධිය කරනු ලබන්නේ මගින් මතිඛ ලබන ඒවායේ ධාරිතාව සහ මගින් මතිඛ ලබන වෙශය පදනම් කරගෙන ය.
ඉහත විගණකීය හිස්කැන් පිරිවීම සඳහා වඩාත් යෝගා විද්‍යා වහ්තේ පිළිවෙළින්.
(1) කිලෝබයිටස්, ගිගාබයිටස් (2) ගිගාබයිටස්, තත්පරයට මෙගාබයිටස්
(3) ගිගාබයිටස්, මෙගාහර්ටිස් (4) මෙගාහර්ටිස්, කිලෝහර්ටිස්
(5) ගිගාබයිටස්, තත්පරයට මෙගාබයිටස්

6. පරිගණකයක ප්‍රාථමික මතකයේ උපරිම මතක අවකාශයට වඩා වැඩි අවකාශයක් අවකාශ වන යොමුක් ධාවනය සඳහා සූදානම් වී ඇත. එම පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය පහත සඳහන් ක්‍රමක් උපයෝගී කරගෙන මෙම අවකාශය සපුරාලයි ඇ?
(1) සයම්හාවී ප්‍රවේශ මතකය (RAM) (2) පායන මාත්‍රා මතකය (ROM)
(3) නිශිත මතකය (Cache Memory) (4) අතර්තරුම් මතකය (Virtual Memory)
(5) විස්තර මතකය (Extended Memory)

$$7. \quad 48B_{16} + 00101011_2 =$$

- (1) $4B6_{16}$ (2) 310_{16} (3) 503_{16} (4) 513_{16} (5) 559_{16}

8. පරිගණකයකට නව දාඩාග උපතුම සම්බන්ධ කළ විට ඒවා ස්වයංක්‍රීයව ස්ථාපිත කිරීමට ඉඩ ලබා දෙන තැවින මෙහෙයුම් පද්ධතිවල ඇති ග්‍රණාංශය සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ,
- Add/Remove Hardware ලෙස ය.
 - Easy Installer ලෙස ය.
 - Plug and Play ලෙස ය.
 - Add Hardware Utility ලෙස ය.
 - Fetch and Store ලෙස ය.
9. පුද්ගල පරිගණකයක (Personal Computer) ඇති සයම්හාවි ප්‍රවේශ මතකයෙහි (RAM) දැරූය හාවතයක් (typical use) නොවන්නේ පහත සඳහන් කවරක් ද?
- යැකසුම සඳහා දත්ත පවත්වා ගැනීම
 - මෙහෙයුම් සඳහා උපදෙස් රඳවා ගැනීම
 - මෙහෙයුම් පද්ධතිය සඳහා ආවශ්‍යතාව (storage) යැපයීම
 - ප්‍රතිදානය සඳහා තොරතුරු පවත්වා ගැනීම
 - ප්‍රවේශනය (boot-up) කිරීම සඳහා BIOS ක්‍රමලේඛය පවත්වා ගැනීම
10. සමාජ ජාල අඩවි සම්බන්ධයෙන් පහත දක්වා ඇති වගන්ති සලකා බලන්න:
- A - ජන්ද ප්‍රවාරක වැඩසටහන් සඳහා මාධ්‍යමයක ලෙස මේවායෙහි හැවිනය වැඩිවෙමින් පවතී.
- B - සමාජ ජාල අඩවියක් තුළ දී පරිශ්‍රීකායකුගේ සැබෑ අනන්‍යතාව සැමවිට ම සහතික කරනු ලැබේ.
- C - තැවින සමාජය තුළ මානව සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා මෙම සමාජ වෙති අඩවි උදාක්ම අවශ්‍ය වේ.
- ඉහත සඳහන් වගන්ති අනුරූප වන්නේ,
- A පමණි.
 - B පමණි.
 - C පමණි.
 - A හා B පමණි.
 - A හා C පමණි.
11. පහත පෙන්වා ඇති සාර්වත්‍රි (universal) ද්වාර ආධාරයෙන් ස්ථාපිත කරන ලද සංයුත්ත (combinatory) පරිපථය අලකන්න:
-
- ඉහත පරිපථය සමතුලා වනුයේ,
- AND ද්වාරයකට ය.
 - OR ද්වාරයකට ය.
 - NAND ද්වාරයකට ය.
 - NOR ද්වාරයකට ය.
 - NOT ද්වාරයකට ය.
12. ප්‍රතිසම සංඡුවක් (analog signal) පෘඩ්‍යානක සංඡුවක් (digital signal) බවට පරිවර්තනය කිරීමට හාවත කරනු ලැබේ.
- ඉහත වගන්තියේ හිස්තැන පිරවීමට වඩාත් ම යෝග්‍ය වන්නේ පහත සඳහන් කවරක් ද?
- විස්කාර මුර්ජනය (Amplitude Modulation (AM))
 - සංඩ්‍යාත මුර්ජනය (Frequency Modulation (FM))
 - ස්පැන්දිත කේත මුර්ජනය (Pulse Code Modulation (PCM))
 - කළා මුර්ජනය (Phase Modulation (PM))
 - කාල යොමු මුර්ජනය (Time Division Modulation (TDM))
13. ජාලයක පවතින පරිගණකයක් 192.248.16.91 යන IP ලිපිනය සහ 255.255.255.128 යන උපජාල ආවශ්‍යකය (subnet mask) මිනින් වින්ඩාගත කර ඇත. මෙම ජාලයේ පවතින පරිගණකයක් සඳහා ලබාදිය නොහැකියෙක් පහත පෙන්වා ඇති කවර IP ලිපිනයක් ද?
- 192.248.16.161
 - 192.248.16.78
 - 192.248.16.110
 - 192.148.16.75
 - 192.248.16.120
14. ශ්‍රී ලංකාවහි සම්හර ප්‍රාන්තවල රථවාහන සඳහා ආදායම් බලපත්‍ර මාර්ගගතව (online) ලබා දෙයි. මෙම සේවාව සඳහා නිවැරදි ව්‍යාපාර වර්ගය පහත සඳහන් දී අනුරූප කුමක් ද?
- B2C
 - B2B
 - C2B
 - B2E
 - G2C
15. පහත සඳහන් HTML මූලාශය (element) අලකන්න:
- ```
<input type = "text" name = "firstname" maxlength = "15" />
```
- ඉහත මූලාශයේ හිස්කාරීත්වය මත 'maxlength' උපක්ෂණයේ බලපෑම කුමක් ද?
- මෙමින් පාය කොටුවේ (textbox) දිග පික්සල 15 ට සකස් කර දෙයි.
  - මෙමින් පාය කොටුවේ දිග අනුලක්ෂණ (characters) 15 ට සකස් කර දෙයි.
  - මෙමින් පාය කොටුවේ තුළ උපරිම වගයෙන් අනුලක්ෂණ 15 ක් පෙන්වනු ලබයි.
  - අනුලක්ෂණ 15 ක් යතුරු ලිපු පසු සංදර්ජය දකුණට අනුවලනය වේ.
  - මෙමින් පාය කොටුවේ තුළ උපරිම වගයෙන් අනුලක්ෂණ 15 ක් යතුරු ලිපිවීම සඳහා අවසර ලබා දේ.

16. පහත සඳහන් HTML මූල්‍යය සලකා බලන්න:

<a href = "attributes.html" target = "\_blank"> Attributes </a>

ඉහත වගන්තියේ 'target' නම් උපලක්ෂණයේ අගය මගින් දැක්වෙන ආකාරයට 'attributes.html' නම් වූ සම්බන්ධීන ලේඛනය විවෘත විය යුතු ස්ථානය වන්නේ,

- (1) තව පැවත්තක් (tab) හෝ කුවුරුවක් තුළ ය. (2) එම රාමුව (frame) තුළ ම ය.
- (3) මුද්‍ර (parent) රාමුව තුළ ම ය. (4) "blank" ලෙස නම් කරන ලද රාමුව තුළ ය.
- (5) පවතින කුවුරුවේ මුළු ප්‍රශ්නය තුළ ය.

17. වෙත පිටුවක පසුබම (background) වර්ණය කෙහළාව (yellow) කිරීමට හාටින කළ යුතු නිවැරදි CSS රිතිය කුමක් ද?

- (1) body {body-color: "yellow";} (2) body {bgcolor: yellow;}
- (3) body {background-color: yellow;} (4) body {bgcolor = yellow}
- (5) body {background-color = yellow;}

18. සම්පූර්ණ පාලන නියමාවලිය (TCP) සම්බන්ධයෙන් පහත සඳහන් වගන්ති අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?

- (1) TCP යනු ජාල ස්ථර (network layer) නියමාවලියකි.
- (2) යවුනු ලබන සැම බිඩියකම ග්‍රහකය වෙත ලැබීම TCP මගින් සහතික කරයි.
- (3) එක් පරිගණකයක් තුළ TCP හාටින කළ හැක්කේ එක් වරකට එක් යෝමකට පමණි.
- (4) HTTP, TCP හාටින කරයි.
- (5) TCP විශින් ප්‍රවාහන (transport) නියමාවලිය ලෙස User Datagram නියමාවලිය (UDP) හාටින කරනු ලබයි.

19. ස්ථානිය පෙදෙස් ජාලයක් (LAN) 255.255.240.0 යන උපජාල ආවරණය (subnet mask) හාටින කරයි. මෙම ජාලයේ පවතින උපතුම් සඳහා හාටින කළ හැක්කේ එකිනෙකට වෙනස් IP ලිපින කොපමණ සංඛ්‍යාවක් පවතින්නේ ද?

- (1) 254 (2) 256 (3) 1024 (4) 2046 (5) 4094

20. අන්තර්ජාලයේ මංහැයිරිම (routing) සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත වගන්ති අතුරෙන් ක්වරක් ද?

- (1) දෙක ලද මිනැම LAN එකක උපරිම වශයෙන් පැවැතිය හැක්කේ මංහැයිරුවකි (router).
- (2) එක් මංහැයිරුවකට ජාල අතුරු මුහුණන් (network interfaces) එකකට වඩා පැවැතිය හැක් ය.
- (3) මංහැයිරිම ප්‍රවාහන ස්ථරයේ (transport layer) එක් කාර්යයකි.
- (4) සියලු මංහැයිරු HTTP proxies ලෙස ක්‍රියාකරයි.
- (5) සියලු යොමු TCP හාටින කරයි නම් අන්තර්ජාලය මංහැයිරිම අවශ්‍ය නොවේ.

21. පරිගණක පදනම් හා සම්බන්ධ පහත සඳහන් පද සලකා බලන්න:

- |                              |                       |
|------------------------------|-----------------------|
| A - අනියට මැයුකාංග (Malware) | B - දෙව්ංග (Hardware) |
| C - මැයුකාංග (Software)      | D - ඩීව්ංග (Liveware) |

පරිගණක පදනම් තුළික සංරචක වන්නේ ඉහත සඳහන් දැ අතුරෙන් ක්වරක් ද?

- (1) A හා B පමණි. (2) A හා C පමණි. (3) A හා D පමණි.
- (4) B හා C පමණි. (5) B, C හා D පමණි.

22. පොදු යතුරු ගුෂ්ත කේතක පදනම් තුළික (public key encryption system) දී x නම් පුද්ගලයකුගේ පොද්ගැලික යතුරු (private key), priv(x) යන ප්‍රිතයෙන් හා පොදු යතුරු (public key), pub(x) යන ප්‍රිතයෙන් ද දෙනු ලැබේ.

ඉහත සඳහන් වගන්ති සලකා බලන්න:

- A - priv(x) හාටින කිරීම මගින් පමණක් විකේතනය (decrypt) කළ හැකි සේ පණිවුඩියක් ගුෂ්ත කේතනය කිරීම සඳහා pub(x) හාටින කරයි.
  - B - x වෙත යවන පණිවුඩියක අත්සන් තැබීම (sign) සඳහා pub(x) හාටින කරයි.
  - C - pub(x) හාටිනයෙන් ගුෂ්ත කේතනය කරනු ලැබූ පණිවුඩියක් pub(x) හාටිනයෙන් විකේතනය කළ හැකි වේ.
- ඉහත වගන්ති අතුරෙන් නිවැරදි වන්නේ,
- (1) A පමණි. (2) B පමණි. (3) C පමණි. (4) A හා B පමණි. (5) B හා C පමණි.

23. www.bogus.lk වසමිනාමය සහිත සේවාදායක පරිගණකයක් (server) සම්බන්ධයෙන් පහත වගන්ති සලකා බලන්න:

- A - www.bogus.lk සේවාදායකය ලේඛකයේ මිනැම තැනක ස්ථානගත වී තිබිය හැකි වේ.

- B - www.bogus.lk වෙත සේවාදායකයක් ම විය යුතු ය.

- C - www.bogus.lk සහ www.bogus.com යන වසමිනාම එකම IP ලිපිනයක් හා බැඳී පැවැතිය හැකි ය.

ඉහත වගන්ති අතුරෙන් නිවැරදි වන්නේ,

- (1) A පමණි. (2) B පමණි. (3) C පමණි. (4) A හා B පමණි. (5) A හා C පමණි.

24. පරිගණක ක්‍රමලේඛ හාඡා සම්බන්ධයෙන් පහත වගන්ති සලකා බලන්න:

- A - දරුයිය (typical) පරිගණකයක සකසනයට එම සකසනයේ යන්තු හාඡාව පමණක් තෝරුම් ගැනීම සහ ක්‍රියාත්මක කිරීම කළ හැකි ය.

- B - දරුයිය පරිගණකයක සකසනයට, මිනැම සකසනයක මිනැම යන්තු හාඡාවක් තෝරුම්ගෙන ක්‍රියාත්මක කළ හැකි ය.

- C - දරුයිය පරිගණකයක සකසනයට, මිනැම එසේම්බ්ලි (assembly) හාඡාවක් වූ මිනැම ක්‍රමලේඛයක් තෝරුම්ගෙන ක්‍රියාත්මක කළ හැකි ය.

- D - දරුයිය පරිගණක සකසනයට, පසින් හාඡාවෙන් (Python language) ලියන ලද මිනැම ක්‍රමලේඛයක් තෝරුම්ගෙන ක්‍රියාත්මක කළ හැකි ය.

ඉහත වගන්ති අතුරෙන් නිවැරදි වන්නේ,

- (1) A පමණි. (2) A හා B පමණි. (3) A හා C පමණි. (4) B හා C පමණි. (5) C හා D පමණි.

25. විශ්ව විසින් වියමන (World Wide Web) සම්බන්ධයෙන් පහත වගන්ති සලකා බලන්න:
- මෙය අන්තර්ජාලය හරහා ප්‍රවේශ විය ගැනී එකිනෙකට සම්බන්ධ වූ අධිපාය (hypertext) ලේඛන එකතුවකි.
  - මෙය අන්තර්ජාලය හා සම්බන්ධ වූ පරිගණක මේන් තොරතුරු බෙදාහැරීම සඳහා වූ නියමාණය කරන ලදාකි.
  - මෙය විශ්ව විසින් වියමන සංස්දය (W3C) විසින් නිර්මාණය කරන ලදාකි.
- ඉහත වගන්ති අනුරෙන් නිවැරදි වන්නේ කවරක් ද?
- A පමණි.
  - B පමණි.
  - C පමණි.
  - A හා B පමණි.
  - A හා C පමණි.
26. ගතික සසම්භාවී ප්‍රවේශ මතක (DRAM) හා ස්ථේනික සසම්භාවී ප්‍රවේශ මතක (SRAM) සම්බන්ධයෙන් පහත වගන්ති සලකා බලන්න:
- රෝලිස්ටර සාදා ඇත්තේ DRAM මේනි.
  - SRAM ට වඩා DRAM වේගවත් චේ.
  - SRAM ට වඩා DRAM ගහන (dense) චේ.
- ඉහත වගන්ති අනුරෙන් නිවැරදි වන්නේ කවරක් ද?
- A පමණි.
  - B පමණි.
  - C පමණි.
  - A හා B පමණි.
  - B හා C පමණි.
27. ABC හෝඳින්ග්ස් යහ ශ්‍රී ලංකික නිෂ්පාදන සමාගමේ ප්‍රධාන කාර්යාලය ජපානයෙහි පිහිටා ඇත. ජපානයේ සිරින රෝලිස්ටර කළමනාකාරීන්ට ක්‍රිඩ්ඩායම හා ශ්‍රී ලංකාවේ සිවින දේශීය කාර්ය මණ්ඩලය අතර සතිපතා ප්‍රගති සමාලෝචන යෝඳීම පැවැත්වීම සඳහා හාවිතයට වඩාත ම පහසු ක්‍රමය වන්නේ කුමක් ද?
- දුරකථන ඇමුණුම්
  - ස්ක්‍රීප් (Skype)
  - විදුත් තැපෑල
  - කොට් පණිවිඛ (SMS)
  - යුටුපු (YouTube) හාවිතය


● අංක 28 සිට 31 තෙක් ප්‍රාග්‍රාම සඳහා පහත ගැලීම් සටහන මේන් පෙන්වා ඇති ඇල්ගොරිතමය පාදක වේ.

28. පහත වගන්ති සලකා බලන්න:

- මෙම ඇල්ගොරිතමය එක් ආදානයක් පමණක් ලබා ගනියි.
  - මෙම ඇල්ගොරිතමයට කිසිදු ප්‍රතිචාර වර්තනයක් (repetition/loop) ඇතුළත් තොරතුරු නොවේ.
  - පරිඳුලකයා X සඳහා -1 ආදානය කළහොත් ඇල්ගොරිතමය නතර තොරතුරු නොවේ.
  - පරිඳුලකයා X සඳහා 1 ආදානය කළහොත් පරිඳුලකයා යොමු ඇයක් ඇතුළත් කරන තුරු ඇල්ගොරිතමය නතර තොරතුරු නොවේ.
- ඉහත වගන්ති අනුරෙන් නිවැරදි වන්නේ කවරක් ද?
- A පමණි.
  - A හා B පමණි.
  - A හා D පමණි.
  - B හා C පමණි.
  - C හා D පමණි.

29. ගැලීම් සටහන මේන් තිරුපිත ඇල්ගොරිතමය දුර්වල ඇල්ගොරිතමයක් සේ සලකනු ලෙන්නේ,

- එය සමඟ ආදාන අගයන්වල දී තොවාවිනා තිසා ය.
- එයට නිශ්චිත පියවර සංඛ්‍යාවක් තොමැති තිසා ය.
- රුලය පියවර ගැන පදනමක් තොමැති අඩු ම වියයෙන් එක් පියවරක්වන් එහි ඇති තිසා ය.
- එය පියවර අනුකූලයකින් සමත්වීත තොවන තිසා ය.
- එහි කිසිම විවෘත පුරුෂ (variable type) හඳුන්වාදීමක් ඇතුළත් තොවන තිසා ය.



30. මෙම ඇල්ගොරිතමය නවතින්නේ,

- අගය 5 ආදානය කළ පසුව ය.
- අගයන් 0, 5, 4 එකකට පසු එකක් ලෙස ආදානය කළ පසු ය.
- අගයන් 2, 5, 4 එකකට පසු එකක් ලෙස ආදානය කළ පසු අගය 5 මුද්‍රණය කිරීමෙනි.
- අගයන් 2, 5, 4 එකකට පසු එකක් ලෙස ආදානය කළ පසු අගය 4 මුද්‍රණය කිරීමෙනි.
- අගයන් 2, 5, 4 එකකට පසු එකක් ලෙස ආදානය කළ පසු අගය 9 මුද්‍රණය කිරීමෙනි.

31. ගැලීම් සටහනේ හැසිරිම ක්‍රියාවට ත්‍රෑවන්නේ පහත සඳහන් කුමන පසින් ක්‍රමලේඛයෙන් ඇ?

- |                                                                                                                                                                                                                                   |                                                                                                                                                                 |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| (1) <pre>x = int(input("Enter a value : ")) n = 1 t = 0 while n &lt;= x:     y = int(input("Enter the next value: "))     t = t + y     n = n + 1 print(t)</pre>                                                                  | (2) <pre>x = int(input("Enter a value : ")) n = 1 t = 0 while n &lt;= x:     y =int(input("Enter the next value: "))     t = t + y     n = n + 1 print(t)</pre> |
| (3) <pre>x = int(input("Enter a value : ")) n =1 t = 0 iterate = True while n != x:     y = int(input("Enter the next value: "))     t = t + y     n = n + 1 print(t)</pre>                                                       | (4) <pre>x = int(input("Enter a value : ")) n = 1 t = 0 while n != x:     y =int(input("Enter the next value: "))     t = t + y     n = n + 1 print(t)</pre>    |
| (5) <pre>x = int(input("Enter a value : ")) n =1 t = 0 iterate = True while iterate:     y = int(input("Enter the next value: "))     t = t + y     if n == x:         iterate = False     else:         n = n + 1 print(t)</pre> |                                                                                                                                                                 |


32. බැංකුවක ස්වයංක්‍රීය වෙළඳ යන්ත්‍රයක් (ATM) සම්බන්ධයෙන් පහත පෙන්වන ඇති වගන්තිය සලකන්න:

“පද්ධතිය මගින් මුදල් ලබා දීම තත්පර 10 කට වධා අඩු කාලයක දී කළ යුතුම ය.”

ඉහත වගන්තිය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කවරක් ඇ?

- (1) මෙය අත්‍යවශ්‍ය කාර්යබද්ධ නොවන අවශ්‍යතාවකි.
- (2) මෙය ඇත්තම් කදිම කාර්යබද්ධ නොවන අවශ්‍යතාවකි.
- (3) මෙය අත්‍යවශ්‍ය කාර්යබද්ධ අවශ්‍යතාවකි.
- (4) මෙය ඇත්තම් කදිම කාර්යබද්ධ අවශ්‍යතාවකි.
- (5) මෙය පද්ධතිය සඳහා ප්‍රව්‍යාපනාවක් නොවේ.

33. පහත දැක්වෙන දත්ත ගැලීම් සටහන සලකන්න:




ව්‍යුහගත පද්ධති විශ්ලේෂණ හා සැලසුම් ක්‍රමවේදය (SSADM) අනුව ඉහත රුපයේ දක්වා ඇති A, B හා C සංරචක නිරූපණය කරන්නේ අනුමිලිවෙයි,

- (1) බාහිර භාතාර්ථයක්, ක්‍රියාවලියක් සහ දත්ත ගැලීමක් වේ.
- (2) ක්‍රියාවලියක්, භාතාර්ථයක් සහ දත්ත ගබඩාවක් වේ.
- (3) පරිභේකයෙක්, ක්‍රියාවලියක් සහ විද්‍යුත් දත්ත සම්බාධක වගුවක් වේ.
- (4) පරිභේකයෙක්, ශ්‍රීතයක් සහ විද්‍යුත් දත්ත සම්බාධක වගුවක් වේ.
- (5) බාහිර භාතාර්ථයක්, ක්‍රියාවලියක් සහ දත්ත ගබඩාවක් වේ.

34. පද්ධතියක විවෘතණාවය හා සංචාරණාවය සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්තිය නිවැරදි වන්නේ ද?
- බැංකුවක ස්වයංක්‍රීය වෙළඳ යැන්තුයක් සංචාරණ පද්ධතියක් විය යුතු ය.
  - පොදු භාවිත පරිගණකයක් (general purpose computer) විවෘත පද්ධතියක් සේ සැලකිය හැකි ය.
  - මිනිස් රුධිර සංසරණ පද්ධතිය විවෘත පද්ධතියකි.
  - ඡාගම දුරකථනය සංචාරණ පද්ධතියකි.
  - සූර්ය බල ජනන පද්ධතියක් (Solar power generation system) සංචාරණ පද්ධතියකි.

35. කොරතුරු සම්බන්ධයෙන් ස්වර්ණමය නිතිය (Golden rule) විද්‍යා දක්වන්නේ පහත දක්වා ඇති කුමන ප්‍රස්ථාරයෙන් ද?



- අංක 36 සිට 38 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා පහත දක්වා ඇති සම්බන්ධතා සලකා බලන්න.
- programmer (programmerId, programmerName, gender, NIC, mobilePhoneNumber, degree, universityName)  
client(clientId, clientName, address, telephoneNumber)  
project(projectId, projectName, clientId, startDate, endDate, cost)  
workFor(programmerId, projectId, startDate, endDate)

36. පහත සඳහන් වගන්ති පලකා බලන්න:

- දෙන ලද ඕනෑම අවස්ථාවක දී එක් ක්‍රමලේඛකයකු (programmer) වැඩිමනක් ලෙස එක් ව්‍යාපෘතියක (project) වැඩ කරයි.
  - එක් ක්‍රමලේඛකයකු දෙන ලද ඕනෑම අවස්ථාවක දී එක් සේවාලාභියකු (client) වෙත පමණක් අනුයුත් කරයි.
  - එක් සේවාලාභියකු හට එක් ව්‍යාපෘතියකට වඩා පැවැතිය හැකි ය.
- සම්මුඛ ම නිවැරදි වන්නේ ඉහත සඳහන් කවර වගන්තිය/වගන්ති ද?

- (1) A පමණි.      (2) B පමණි.      (3) C පමණි.      (4) A හා B පමණි.      (5) B හා C පමණි.

37. සම්බන්ධතාවල උපලැකි (attributes) සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කවරක් ද?

- gender, NIC සහ mobilePhoneNumber යන උපලැකි programmer සම්බන්ධතාවේහි අජේක්ෂක යතුරු (candidate keys) වේ.
- startDate යන උපලැකිය ව්‍යුත්පනක් (derived) උපලැකියකි.
- NIC උපලැකිය, programmer සම්බන්ධතාවේ විකල්ප යතුරු (alternate key) සේ සැලකිය හැකි ය.
- startDate උපලැකිය workFor සම්බන්ධතාව සඳහා ආගන්තුක (foreign key) යතුරුකි.
- workFor සම්බන්ධතාවේ ඇම උපලැකියානයක ම (record) projectId හා විතයෙන් අනනාව හඳුනාගත හැකි වේ.

38. පහත සඳහන් වගන්ති ආතුරන් කවරක් නිවැරදි වන්නේ ද?

- සියලු සම්බන්ධතා තෙවැනි ප්‍රමත අවස්ථාවේ පවතී.
- programmer හැරුණු විට අනෙකුත් සියලු සම්බන්ධතා තෙවැනි ප්‍රමත අවස්ථාවේ පවතී.
- client හැරුණු විට අනෙකුත් සියලු සම්බන්ධතා තෙවැනි ප්‍රමත අවස්ථාවේ පවතී.
- project හැරුණු විට අනෙකුත් සියලු සම්බන්ධතා තෙවැනි ප්‍රමත අවස්ථාවේ පවතී.
- workFor හැරුණු විට අනෙකුත් සියලු සම්බන්ධතා තෙවැනි ප්‍රමත අවස්ථාවේ පවතී.

39. පහත දක්වා ඇති දත්ත සමුදා සංරෝධක (constraints) සලකා බලන්න:

- A - ප්‍රාථමික යනුර
- B - දත්ත පුරුෂය
- C - ආගන්තුක යනුර

දත්ත සමුදා විද්‍යුතක, දත්ත අනුපිටපත් (duplicate) කිරීමට පරිභිලකයන්ට ඉඩ තොංදෙනු ලබන්නේ ඉහත පෙන්වා ඇති කවර සංරෝධකය/සංරෝධක ද?

- (1) A පමණි. (2) B පමණි. (3) A හා B පමණි. (4) A හා C පමණි. (5) B හා C පමණි.

● ප්‍රශ්න අංක 40 සහ 41 සඳහා පිළිතුරු සැපයීමට පහත පෙන්වා ඇති සම්බන්ධතා දත්ත සමුදා වැඩ හතර සලකා බලන්න.

item වගුව

item	product
T001	Laptop
T002	TV
T003	Camera

supplier වගුව

supplier	name
S001	BeLap Company Ltd.
S002	DigiTV trading company

itemSupplier වගුව

item	supplier
T001	S001
T002	S001
T002	S002

delivery වගුව

item	supplier	batch	quantity	date
T001	S001	B01	450	1.5.2015
T002	S001	AB1	45	1.5.2015
T001	S001	B02	500	2.5.2015
T001	S002	C01	75	5.5.2015

40. "delete from item" යන SQL වගන්තිය ත්‍රියාත්මක කළ විට දත්ත සමුදාය කළමනාකරණ පද්ධතිය මගින් පහත කුමන ත්‍රියාව සිදු කරයි ද?

- (1) පරිභිලකට ලොජ (delete) කිරීමට අවශ්‍ය කරන උපලැකියාන (records) තෝරා ගන්නා ලෙස දත්වා සිටී.
- (2) 'item' වගුවේ ඇති සියලු උපලැකියාන ලොජ කිරීම සිදු විය හැකි ය.
- (3) 'item' වගුව හෙළා දමනු (drop) ලැබේ.
- (4) 'item' වගුවේ කියිදු උපලැකියානයක් ලොජ කරනු නොලැබේ.
- (5) වැරදි පවතින නිසා SQL වගන්තිය ත්‍රියාත්මක නොවේ.

41. ඉහත වැඩ සම්බන්ධයෙන් පහත සඳහන් කුමත් නිවැරදි වන්නේ ද?

- (1) සියලු වැඩ තෙවැනි ප්‍රමත් අවස්ථාවේ පවතී.
- (2) මෙම වැඩ ප්‍රමත්කරණය කර ඇත.
- (3) මෙම වැඩ සඳහා ඒකාබද්ධ සංරෝධක (integrity constraints) නිවැරදි ව යොදා ඇත.
- (4) ඒකාබද්ධ සංරෝධක ත්‍රියාත්මකුව යොදාගෙන ඇති බව පැවසීමට කියිදු සාධකයක් මෙහි නොමැත.
- (5) ප්‍රමත්කරණය හා ඒකාබද්ධ සංරෝධක ත්‍රියාත්මකුව ආදේශ කර ඇත.

42.  $6_{10}$  හි දෙකෙහි අනුපූරකය (two's complement) නිරුපණය වන්නේ කුමතින් ද?

- (1) 11111010 (2) 00000110 (3) 11111001 (4) 01011111 (5) 00000101

43. ජාලයක X නම් යන්ත්‍රයක සිට Y නම් යන්ත්‍රයක් වෙත 1 MB වූ ගොනුවක් TCP සම්බන්ධයක් හරහා සාර්ථකව යවන ලදී. මෙම ගොනුවේ 10 වැනි බයිටය R නම් වූ මෘහපූරුව (router) තුළින් ගමන් කර ඇති බව ත්‍රික්ෂණය වේය. මෙම සන්නිවේදනය සම්බන්ධයෙන් පහත දී ඇති වගන්ති සලකා බලන්න:

- A - 10 වැනි බයිටයට පසු 10,000 වැනි බයිටය ද, R නම් වූ මෘහපූරුව තුළින් ගමන් කර තිබිය යුතුම ය.
- B - 10,000 වැනි බයිටය ද X සිට Y දක්වා 10 වැනි බයිටය ගමන් ගත් මාර්ගයේ ම ගමන් කර තිබිය යුතුම ය.
- C - 10,000 වැනි බයිටය R නම් වූ මෘහපූරුව තුළින් ගමන් කර හෝ ගමන් නොකර හෝ තිබිය හැකි ය.

ඉහත සඳහන් කුමන වගන්තිය/වගන්ති තිවැරදි වන්නේ ද?

- (1) A පමණි. (2) B පමණි. (3) C පමණි. (4) A හා B පමණි. (5) B හා C පමණි.

- ප්‍රශ්න අංක 44 සිට 47 තෙක් ප්‍රශ්න පහත දී ඇති පයිනත් ක්‍රමලේඛිය මත පාදක වී ඇත.

```

Program - p1.py
temp = [23,45,2,-2,0]

def f(b):
 n1,n2 = b[0],b[0]
 for m in b:
 if(m > n1):
 n1 = m
 if(m < n2):
 n2 = m
 return n1,n2

print(f(temp))

```

44. මෙම පයිනත් සේක්තය සම්බන්ධයෙන් පහත වගන්ති සලකා බලන්න:

  - A - එය තුළ විවරණයක් (comment) පවතී.
  - B - ශ්‍රීතයක අර්ථ දැක්වීමක් එය තුළ අඩංගු වේ.
  - C - කිහිපි දේරීමක් (selection) එය තුළ අඩංගු නොවේ.
  - D - කිහිපි ප්‍රහැරකරණයක් (iteration) එය තුළ අඩංගු නොවේ.

ඉහත සඳහන් තුළ වැඩිදියුණු වේ ද?

  - (1) A හා B පමණි.
  - (2) A හා C පමණි.
  - (3) B හා C පමණි.
  - (4) B හා D පමණි.
  - (5) C හා D පමණි.

45. මෙම පයිනත් සේක්තයේ **temp** නමැති විවලායයෙහි දත්ත ප්‍රජාපය වන්නේ කුමක් ද?

  - (1) Integer
  - (2) Float
  - (3) Boolean
  - (4) Tuple
  - (5) List

46. “f” නමැති ලිඛිතයේ, ප්‍රත්‍යාගමන (return) දත්ත ප්‍රජාපය වන්නේ කුමක් ද?

  - (1) Integer
  - (2) Float
  - (3) Boolean
  - (4) Tuple
  - (5) List

47. පහත සඳහන් අගය/අගයන් අනුරෙන් කවරක් ඉහත ක්‍රමලේඛයෙහි ප්‍රතිදාය තුළ පවතී ද?

  - (1) 23 හා 45
  - (2) 45 හා -2
  - (3) -2 හා 0
  - (4) 0
  - (5) 23

48. පහත පෙන්වා ඇති පයිනත් ක්‍රමලේඛය සලකන්න:

```
temp = [23,45,2,-2,0]
print(temp[::2])
```

ඉහත ක්‍රමලේඛයේ ප්‍රතිදාය කුමක් ද?

  - (1) [23,45]
  - (2) [-2,0]
  - (3) [23,2,0]
  - (4) [2,-2,0]
  - (5) [23,45,2,-2,0]

49. මැදුකාංග නියෝකීතිවරු (software agents) සම්බන්ධයෙන් විරෝධී වන්නේ පහත සඳහන් කුමක් ද?

  - (1) මුවුන් යම් ප්‍රමාණයකට ස්වයිකාරය (autonomy) පෙන්වුම් කරයි.
  - (2) මුවුන් ප්‍රතික්‍රියක පද්ධතිවල (reactive systems) උපකුලකයක් වේ.
  - (3) ඉලක්කගත (goal-directed) වර්කාවන් පෙන්වුම් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් මුවුන් ප්‍රකිය (proactivity).
  - (4) විදුළුත් වානිජය (electronic commerce) මුවුන්ගේ ප්‍රධාන යොමු ක්ෂේපණයක් වේ.
  - (5) බහු නියෝකීත (multi-agent) පරිසරයක දී මුවුන් සැමැවිට ම එකමුණු (cooperative) වේ.

50. කෘතිම ප්‍රිද්ධී ක්‍රමලේඛ සඳහා පහත සඳහන් කවරක් උදාහරණ වන්නේ ද?

  - A - ජ්‍යෙනුෂ්ක ජාල (Neural Networks)
  - B - ජාත ප්‍රාග්ධනී ඇල්ගොරිතම (Genetic Algorithms)
  - C - සාර්වත්‍රික පරිගණකය (Ubiquitous Computing)
  - (1) A පමණි.
  - (2) B පමණි.
  - (3) A හා B පමණි.
  - (4) A හා C පමණි.
  - (5) B හා C පමණි.

卷之三

ஒன்றை கொடு விடுதல் படி (ஏவ் லெ) வினாக்கள், 2015 முதல்தேர்  
கல்வியில் பொதுத் தொழுப் பத்திர (உயர் தரு)ப் பிரிவை, 2015 ஒக்டோபர்  
General Certificate of Education (Adv. Level) Examination, August 2015

ବୋର୍ଡର୍ ଓ କାନ୍ଟିଲେନ୍ ଟାକ୍ତିଲ୍	III
ତକଳ, ତୋଟର୍ପାଟାଳ, ତୋମିନୁଟପବିଯଳ	III
Information & Communication Technology	III

20 S II

ஏட விளக்  
மூன்று மணித்தியாலம்  
*Three hours*

## විභාග දැනකය :

වැදගත්:

- \* මෙම ප්‍රශ්න පත්‍රය පිටුව 09 කින් යුත්ත වේ.
  - \* මෙම ප්‍රශ්න පත්‍රය A සහ B යන කොටස් දෙකකින් යුත්ත වේ. කොටස් දෙකට් ම නියමිත කාලය පැය තුළයි.
  - \* ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නො ලැබේ.

## A කොටස - මුදලගත රෙඛන:

(89 2 - 6)

- \* සියලු ම ප්‍රයෝගවලට පිළිතුරු මෙම පැහැදේ ම සපයන්න. එකේ පිළිතුරු, ප්‍රයෝග පැහැදේ ඉඩ සලසා ඇති තැන්වල ලිවිය යුතු ය. මේ ඉඩ ප්‍රමාණය පිළිතුරු ලිවිමට ප්‍රමාණවත් බව ද දීර්ඝ පිළිතුරු බලාපොරොත්තු නොවන බව ද සලකන්න.

## B කොටස - රවණ්ය:

(Eq 7 - 9)

- \* මෙම කොටස ප්‍රශ්න සයකින් සමන්වීත වේ. එහි ප්‍රශ්න සතරකිව පමණක් පිළිබඳ සපයන්න. මේ සඳහා සපයනු ලබන කඩඩාසි පාවිච්චි කරන්න.
  - \* සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයට නියමිත කාලය අවසන් වූ පසු A සහ B කොටස් එක් පිළිබඳ පත්‍රයක් වන යේ, A කොටස උච්චින් තිබෙන පරිදි අමුණා, විෂාය ගාලාධිපතිව භාර දෙන්න.
  - \* ප්‍රශ්න පත්‍රයේ B කොටස පමණක් විභාග ගාලාවෙන් පිටතට ගෙන යාමට ඔබට අවසර ඇත.

පරිජ්‍යා ප්‍රයෝගීතය  
යදුහා පමණි

දෙවැනි පත්‍රය කදානා		
කොටස	ප්‍රශ්න අංක	ලේඛ ලක්ෂණ
A	1	
	2	
	3	
	4	
B	1	
	2	
	3	
	4	
	5	
	6	
එකතුව		

අධ්‍යක්ෂ ලක්ශණ

ඉලක්කමෙන්	
අකුරින්	

ಕರ್ನಾಟಕ ಧಾರ್ಮಿಕ

උත්තර පතු පරික්ෂක 1	
උත්තර පතු පරික්ෂක 2	
ලකුණු පරික්ෂා කළේ	
අධික්ෂණය	

**A කොටස - ව්‍යුහගත් රට්තා**  
**ප්‍රති අතරට ම පිළිතුරු මෙම පත්‍රයේ ම සපයන්න.**

ඡේ ගිණය  
 විසිවිධ  
 වාසික්‍රම  
 තොටෝ  
 ප්‍රධාන  
 විද්‍යා  
 සඳහා  
 පෙනී

1. (a) වෙබ් යොදුමක් මගින් පාය පණ්ඩිච් (text messages) ගැවීම සඳහා සංවර්ධනය කරන ලද, පහත රුපයෙන් පෙන්වා ඇති වෙබ් පෝරමය (web form) සලකා බලන්න:

## Send Text Message

Fill in all the fields and click Send Message

Phone No.:

Message:

**Send your message**

රුපය: පාය පණ්ඩිච් ගැවීම සඳහා භාවිත කරන පෝරමය

පහත දක්වා ඇති අර්ථ HTML කේත බණ්ඩය (partial code) ඉහත වෙබ් පෝරමය ජනනය කිරීම සඳහා සකසා ඇත. ඉහත පෝරමය විදුලි කිරීමට එම කේත බණ්ඩය සම්පූර්ණ කරන්න.

```

<h2>Send Text Message</h2>
<p>Fill in all the fields and click Send Message</p>
<form action="" method="POST">
 <div class = "a">
 <div class = "l"> Phone No.:</div>
 <div class = "r"><input type=..... name="phone" size="20"></div>
 </div>
 <div class = "a">
 <div class = "l">Message:</div>
 <div class = "r"><..... name="message" rows="7" cols="30">
 </.....>
 </div>
 </div>
 <div class = "a">
 <div class = "r"><input type= "submit" value=.....></div>
 </div>
</form>
```

මේ පිටපත  
සිද්ධියක්  
නොමැත්තා.  
මෙය  
සැක්කෙ-  
වරුන්  
සඳහා  
මෙති.

(b) පාසලක ජායාරූපයක් අඩංගු වෙති පිටපතක් විදුලු කිරීම සඳහා නිවැරදි කාරක රීති හා විශාල කරමින් පුනිශ්චන්න (well formed) HTML කේතයන් සංවර්ධනය කර ඇත. එහෙතු වෙති අතරක්සුව (web browser) මගින් පාසලේ පිංතුරය විදුලු නොවන අතර alt උපලක්ෂණය සඳහා පාය (text) ලෙස ලබා දී තිබූ "School" පමණක් පුදරුණනය විය. මෙම වර්යාව පැවතීම සඳහා හේතු දෙකක් දක්වන්න.

- (i) .....  
(ii) .....

(c) පහත දක්වා ඇති CSS නිති, කාරක රීතිවලට අනුකූලව නිවැරදි ද නැතහෙත් වැරදි ද යන්න දක්වන්න. යම් නිතියක් වැරදි තම එහි නිවැරදි ආකාරය ද ලියා දක්වන්න.

- (i) p {color: red;} .....  
p{font-type: Arial;} .....  
  
(ii) body{color: red;} .....  
{background-color: yellow;} .....  
  
(iii) h1, h3{color: blue;} .....  
.....  
.....



2. (a) එක්තරා සංඛ්‍යාංක උපකුමයක (digital device) නිවිල නිරුපණය කරනු ලබන්නේ බිටු 8 හි දෙකකි අනුපූරක ආකාරයට යැයි උපකුල්පනය කරන්න. කෙසේ වෙතත් ආගණනයන්හි ප්‍රතිඵල දැයුණු ආකාරයෙන් මුද්‍රණය කරනු ලැබේ.

(i) ඉහත උපකුමයෙහි  $10_{10}$  නිරුපණය (representation) කරන ආකාරය දක්වන්න.

(ii) ඉහත උපකුමයෙහි  $-25_{10}$  නිරුපණය කරන ආකාරය දක්වන්න.

(iii) ඉහත (i) හා (ii) හි ඔබ විසින් ලබා දෙන ලද නිරුපණ හා විශයෙන් ඉහත උපකුමය මගින්  $10_{10} - 25_{10}$  ගණනය කරන අපුරු පහදා දෙන්න.

- (iv) ඉහත (iii) කොටසින් ලබාගත් ප්‍රතිඵලය මුදුණය කර ගැනීම සඳහා දෙමු ආකාරයට පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය පියවර ලියා දක්වන්න.

ලේ රිසය  
විසින්  
පෙනුයෙන්  
සෞඛ්‍ය-  
වෘත්ත  
සඳුව  
රෝගී.

(b) බැංකුවක් තම ගනුදෙනුකරුවන්ට ඉතිරි කිරීම් හා ජ්‍යෙම හිඹුම් පවත්වා ගැනීම, ස්වයංක්‍රීය වෙළුර යන්ත්‍ර (ATM) සේවා, ජ්‍යෙම ලබා දීම්, දේපල කළුබදු ගැනීම්, විදේශ මුදල් ප්‍රවත්තාරුව වැනි සේවා ලබාදේ. බැංකුව විසින් තම ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ හිඹුම් පාලනය කර ගැනීමේ බලකළ වැඩි වශයෙන් ලබා දීම සඳහා අන්තර්ජාල බැංකු සේවා හඳුන්වා දීමට තීරණය කර ඇත. මෙමගින් ගනුදෙනුකරුවන්ට තම හිඹුම්වල යේෂය තහවුරු කර ගැනීම්, බිල්පත් ගෙවීම්, වෙනත් හිඹුම් සඳහා අරමුදල් ප්‍රවත්තාරුව හා බැංකුව සමඟ සන්නිවේදනය යන පහසුකම් මාර්ගගතව ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයේ.

(i) බැංකු ගනුදෙනුකරුවන් අන්තර්ජාල බැංකු සේවා හාවිත කිරීමට පසුබව විය හැකි හේතු දෙකක් උග්‍රන්න.

(ii) මෙම යෝජන අන්තර්ජාල බැංකු සේවා සැපයීම B2C නම් ව්‍යාපාරික විරශයක් බව ඔබ පිළිගන්නේ ද? මෙම පිළිනුර සනාථ කරන්න.

(iii) සිය ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන ගිය ඉල්ලුම්පත්වලින් යැලකිය යුතු යෘධ්‍යවක් මූලික විමර්ශනයේ දී ම ප්‍රතික්ෂේප වන බව බැංකුවට පෙනීගෙන් ඇත. එම නිසා විශේෂයෙන් පද්ධතියක් (Expert system) මත පාදක වූ ජ්‍යෙම පෙර සැකසුම් මෙවලමක් ගනුදෙනුකරුවන්ට ලබා දීමෙන් බැංකු සේවකයින්ගේ කාලය ඉතිරි කර ගන්නා ඇතර ම ගනුදෙනුකරුවන්ගේ කළකිරීම් අවම කර ගත හැකි බව ද කළමනාකාරීන්ට සිතයි.

මෙම අදහසට ඔබ එකඟ වන්නේ ද? මෙම පිළිනුර සනාථ කරන්න.



3. (a) "යක්තිය මැවිය හැකි හෝ විනාය කළ හැකි දෙයක් තොටේ; එය එක් ආකාරයක සිට තවත් ආකාරයකට මාරු කිරීම පමණක් කළ හැකි වේ." යැයි ඇල්බට් අඩින්ස්ට්‍රික්ස් විසින් ගෙන හැර දක්වා ඇත.

(i) යක්තිය එක් ආකාරයක සිට තවත් ආකාරයකට වෙනස් විමේ ශ්‍රී ලංකා සංචාර පද්ධතියක් වන්නේ දැයි ලියා දක්වන්න.

(ii) ඉහත (a) (i) හි ලබා දුන් මධ්‍යි පිළිතුර සනාථ කිරීම සඳහා එක් කරුණක් ගෙන හැර දක්වන්න.

(b) b (i) හා b (ii) ප්‍රශ්නවලට පිළිතුර සැපයීම සඳහා පහත දක්වා ඇති දත්ත අර්ථ දැක්වීමේ හාම (DDL) වගන්තිය සලකා බලන්න:

```
CREATE TABLE unit (
 instituteCode varchar(10) NOT NULL,
 unitCode varchar(10) NOT NULL,
 unitTitle varchar(50) DEFAULT NULL,
 PRIMARY KEY (instituteCode,unitCode),
 FOREIGN KEY (instituteCode) REFERENCES institute(instituteCode))
```

(i) මෙය සඳහන් වගුවේ ප්‍රාථමික යනුර කුමක් ඇ?

(ii) ඉහත DDL හි හාවත කර ඇති ඒකාබද්ධ සංරෝධක (integrity constraints) මොනවා ඇ?

සේ රීතිය  
සිංහල  
සාහිත්‍ය  
සේ  
සැහැල-  
වර්ත  
සාය  
රෙඛි.

(c) පහත වගුව සලකා බලන්න:

index	name	address	class
1022	S.M.G.D. Dayasiri	No. 15, Peradeniya Road, Kandy	8 B
566	G.M.D. Priyangani	No. 147/7, Katugasthota Road, Kandy	11 C
923	F.D.C. Jayasingha	"Sadasiri", Colombo Road, Mawanella	10 B

ලේ ගිරිය  
නිශ්චිත  
සාමූහික  
වෛද්‍ය  
පරිජ්‍යා-  
වෛද්‍ය  
භාෂා  
යෙකු

(i) ඉහත වගුවේ ගණනීයතාව (cardinality) කුමක් ද?

(ii) ඉහත වගුවේ තත්ත්වය (degree) කුමක් ද?

4. (a) බිටු 32 හි පරිගණකයක බැඩිව යොමුගත කළ හැකි (byte addressable) ප්‍රධාන මතකයක් ඇත. මෙම පරිගණකය, එහි මතකයේ ඇති මිනුම බැඩිවයකට ප්‍රශ්නීය විම සඳහා බිටු 32 හි යොමු හාවිත කුරුයි. මෙම පද්ධතියේ ප්‍රධාන මතකය ගිගා බැඩිව 8 ක මතකයකින් ප්‍රතිස්ථාපනය කළ පසුවත් යම් ශ්‍රීයාවලියක් සඳහා හාවිත කළ හැක්කේ උපරිම වශයෙන් ගිගා බැඩිව 4 ක මතකයක් බව නිරීක්ෂණය කරන ලදී.
- මෙසේ සිදු වන්නේ ඇයි දැයු සියලු ගණනය කිරීම් සමඟින් පහද දෙන්න.

- (b) ශ්‍රීයාවලි නියමකරණය (process scheduling) සඳහා එක්තරා මෙහෙයුම් පද්ධතියක් අවස්ථා හතේ ශ්‍රීයාවලි සංක්‍රාන්ති ආකෘතිය (seven state process transition model) හාවිත කරයි. දෙන ලද ශ්‍රීයාවලියක් ධාවන (Running) තත්ත්වයේ දැනට පවතී. මෙම ශ්‍රීයාවලියට රුළුයට පත්වය හැකි නිවැරදි තත්ත්වය හා සංක්‍රාන්තිය සඳහා වන කොන්දේසිය යොදා පහත දැක්වෙන වගුව සම්පූර්ණ කරන්න.

වර්තමාන තත්ත්වය	රුළුයට පත්විය හැකි තත්ත්වය	සංක්‍රාන්තිය සඳහා වන කොන්දේසිය
ධාවන		

\* \*

കെട്ട ഉ രിസർവ് ഫോറ്മി/ഫൗം പതിപ്പുരിയെങ്കായതു/All Rights Reserved]


ବୋର୍ଡର୍ ଏ ସିଲେକ୍ଟିଵ୍ ରୀକ୍ରୂପ୍	II
ତକବଳ, ତୋଟର୍‌ପାଟଳ ତୋମିନୁଟ୍‌ପବିଯଳ	II
Information & Communication Technology	II

20 S II

B හොටස

\* ඔහුම ප්‍රයෝග හතරකට කිහිපයුරු සපයන්න.

1. (a) දී ඇති සත්‍යතා වුග්‍රක් සඳහා ප්‍රිලියානු ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන අයුරු පැහැදිලි කරන්න.  
 (b) ගෘහස්ථ විදුලි රහුන් ඇදිමි දී පවිචෙළක සවි කරනු ලබන විදුලි පහනක් හූයාන්මක කිරීම සඳහා පහත දැක්වෙන පරිපාය යොදා ගන්නා ලදී.



ඉහන පරිපර්යේ දැක්වෙන ලෙසට L විදුලි පහන ක්‍රියාත්මක කිරීම සඳහා පඩිපෙලෙහි පහල සහ ඉහළ S1 සහ S2 ස්ටරිව දෙකක් ස්ථාපිත කර ඇත. පඩිපෙළ පහල දී S1 ස්ටරිවය මගින් දෝශ්වන ලද විදුලි පහන පඩිපෙළ ඉහළ දී S2 ස්ටරිවය මගින් නිවා දැම්මට ද පඩිපෙළ ඉහළ දී S2 ස්ටරිවය මගින් දෝශ්වන ලද විදුලි පහන පඩිපෙළ පහල දී S1 ස්ටරිවය මගින් නිවා දැම්මට ද ගැකි වේ. තවද ද යම් ස්ටරිවයක් මගින් දෝශ්වන ලද විදුලි පහන එම ස්ටරිවය මගින් ම නිවා දැම්මට ද ගැකි වේ.

- (i) ඉහත පරිපථයේ ක්‍රියාකාරීතිවය නිරුපණය කිරීම සඳහා සත්‍යතා ව්‍යුත්‍යක් ගොඩනගන්න.

(ii) ඉහත (i) කොටසේ දී ඔබ ලබාගත් සත්‍යතා ව්‍යුත්‍ය නිරුපණය කිරීම සඳහා බුලියානු ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න.

(iii) ඉහත (ii) දී ලබා ගත් බුලියානු ප්‍රකාශනයේ කාර්යයට සම්බුද්‍ය වන තාර්කික ද්‍රාරය කුමත් ඇ?

(iv) ඉහත (ii) කොටසේ දී ලබා ගත් බුලියානු ප්‍රකාශනය සඳහා NOT, AND සහ OR ද්‍රාර පමණක් හාවිත කරමින් තාර්කික පරිපථයක් ගොඩනගන්න.

2. (a) 125.214.169.218 යන IP උපිතය www.doenets.lk සේවාදායකය (server) සඳහා පවරා ඇත. **ping 125.214.169.218** විධානය A නම් යන්ත්‍රයක සිට නිකුත් කළ විට 20 ms වට වාරිකා කාලයක් (round trip time (RTT)) වාර්තා විය. කෙසේ වෙතත් මද වෙළාවකට පසු ping www.doenets.lk විධානය A නම් යන්ත්‍රයේ සිට ම ලබා දුන් විට දේශයක් ඇති බව වාර්තා විය.

(i) ඉහත සංයිද්ධිය විස්තර කිරීමට සේවාදායකය, A යන්ත්‍රය හා අවශ්‍ය වන අනෙකුත් උපකරණ ඇතුළත් ව ජාල සටහනක් අදින්න.

(ii) ඉහත වර්යාව පැවැතිම සඳහා තේතු දේශක් හඳුනාගෙන මේවා ඉහත (a) (i) කොටස සඳහා අදින ලද ජාල සටහන හාවිත කරමින් ප්‍රාගාරිලි කරන්න.

(b) කිසියම් සංවිධානයකට වෙන් කරන ලද එක් පොදු (public) IP ප්‍රිමිනයක් පමණක් පවතින අතර එය 192.248.17.1 වේ. මෙම සංවිධානය සඳහා පරිගණක 100 කින් පමණක් වූ ස්ථානීය පෙදලයක (LAN) ඇති පරිගණක මගින් වෙති අතරික්සිමර (web browsing) ඉඩ ලබාදීමට මෙම සංවිධානය තීරණය කර තිබේ. තවද මෙම සංවිධානය එහි අන්තර්ජාල සම්බන්ධතාවයේ හා විතාව ප්‍රශ්නයක් මෙවැම අදහස් කර ඇත්තේ හැකිතාක් දුරට සම්බන්ධතාව (link) මත පවතින තද්දය ඇති කිරීමෙනි.

ඉහත අවශ්‍යතා තාක්ෂණය කිරීම පිළිස ජාල සටහනක් අදින්න. ඔබ විසින් ගන්නා ලද ප්‍රධාන තීරණ පැහැදිලි කරන්න.

3. තොරතුරු තාක්ෂණය පිළිබඳ ජාතික සරස්විය, පිළිගත් වියෝගියාලයකි. මෙම ආයතනය මගින් ප්‍රථම හා පැය්වාන් උපාධි වැඩිසටහන්, ඩිජ්ලේම්මා, තොරතුරු තාක්ෂණය සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ කෙටි පාඨමාලා පවත්වනු ලබයි. සිහු තෙක්නොලොජී අන්තර් ක්‍රියාකාරී ඉගෙනුම් පරිසරයක් ලබාදෙන ලෙස සැලපුම් කරන ලද තවින පරිගණක විද්‍යාගාර සහ නැතින පාන්තිකාමර ඉහත පාඨමාලා පැවත්වීම සඳහා යොදා ගනු ලබයි. අනු ප්‍රාථමික් ලැබෙන විමසීම ප්‍රමාණය වැඩිවිම මගින් මෙම ආයතනයේ නාමය, රටුපුරු ජනපිළිය වී ඇති බව මෙම වියෝගියාලයේ කළමනාකාරීන්වය විහා ගෙන ඇති තවිදුරටත් මැනක දී කරන ලද අධ්‍යාපනයකින් හෙළිදරවි වී ඇත්තේ කාර්යබුල කාර්ය සටහනකට (busy work schedule) අනුව වැඩි කරන අධ්‍යාපනයට වැඩිය කළ හැකි කාලය සීමාසහිත වූ වෘත්තිනයන් අතර ද ඩිජ්ලේම්මා හා කෙටි පාඨමාලා ඉතා ජනපිළිය බව ය. එම නිසා නව අයයන් එකතු කරන ලද සේවා සැපයීම සහ නව වෙළෙඳපොල ඇදා ගැනීම යන අරමුණු සහිත වී දුරස්ථා අධ්‍යාපන වැඩිසටහන් යෝජනා කර ඇති.

(a) ඉහත දුරස්ථා අධ්‍යාපන වැඩිසටහන ක්‍රියාත්මක කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මත පදනම් වූ පද්ධතියක් යෝජනා කරන්න. සරල සටහනන් මගින් එහි ප්‍රධාන මොටස් විස්තර කරන්න.

(b) යෝජන පද්ධතියේ වාසි තුනක් පැහැදිලි කරන්න.

(c) යෝජන පද්ධතියේ අනියෝග තුනක් යාකව්‍ය කරන්න.

(d) ඉහත දක්වා ඇති සමහර අභියෝග නියෝගීත තාක්ෂණය පාදක වූ තුමෝෂ්‍යය මගින් ජයගත හැකි බව වියෝගියාලය කළමනාකාරීන්වය සිනයි. මෙම වශයෙන් සහිත එකත වන්නේ ද? ඔබේ පිළිතුර සනාථ කරන්න.

4. (a) ඉහත මට්ටමේ ක්‍රමලේඛන හාමා හා විතයේ දී සම්පාදකයන් (interpreters) හෝ අර්ථවින්‍යාසකයන් (compilers) අවශ්‍ය වන්නේ ඇයි ඇයි පැහැදිලි කරන්න.

(b) වාර විභාගයක දී ලැබුන් ලබාගත්තා ලද ලක්ෂු වාරතා කිරීම සඳහා පයින් ක්‍රමලේඛයක් ලියන ලෙස ඔබගේ ගුරුතුමා විසින් ඔබගෙන් ඉල්ලීමක් කර තිබේ. සැම සිපුවෙක් ම එකම ප්‍රශ්න පැන තුනකට පෙනී සිට ඇති අතර සැම ලකුණක්ම දී ඇත්තේ 100 න් වන අතර එය නිඩ්ල අයයක් (integer value) වේ. සැම සිපුවකුම අනන්‍ය පුව් අංකයක් (index number) මගින් හදුනා ගන්නා අතර පුව් අංකය ද නිඩ්ලයක් වේ.

ඔබ විසින් පහත පෙන්වා දී ඇති ආකාරයට සිපුන්ගේ ලකුණු ‘marks.txt’ නමැති පාඨ ගොනුවේ (text file) වාරතා කළ යුතු වේ.

Index\_no\_1,mark\_11,mark\_12,mark\_13

Index\_no\_2,mark\_21,mark\_22,mark\_23

.....

මෙහි

Index\_no\_X : X වැනි සිපුවාගේ පුව් අංකය X = 1, ..., n

mark\_XY : X වැනි සිපුවා Y ප්‍රශ්න පත්‍රයට ගත් ලකුණු සංඛ්‍යාව Y = 1, 2, 3

වරකට එක අයිතමය බැඳීන් යතුරු පුවරුව තුළින් සිපුන්ගේ පුව් අංක සහ ලකුණු ඇතුළත් කළ යුතු වේ. පුව් අංකය -1 ලෙස ඇතුළත් කළ විට ක්‍රමලේඛය නැවතිය යුතු වේ.

(i) ගැලීම් සටහනක් හා විතයේන් මෙම ක්‍රමලේඛය සඳහා ඇල්ගෝරිතමයක් යෝජනා කරන්න.

(ii) ඔබගේ ගැලීම් සටහන ක්‍රියාත්මක කිරීම සඳහා පයින් ක්‍රමලේඛයක් ලියන්න.

5. “DR Chemists” නම් ඕසුසල රෝගීන් සඳහා බෙහෙත් විකුණුනු ලැබේ. බෙහෙත් මිල දී ගැනීම සඳහා රෝගියකු විසින් බෙහෙත් තුන්වුවක් මිළුයලේ සිටින ඔාපනයට ඉදිරිපත් කළ යුතු වේ. තෙවදාවරයකු විසින් කිරීමේ කරන ලද බෙහෙත් එකක් හෝ වැඩි ගණනක් තුන්වුවක පවතී. තෙවදාවරයකු එක රෝගියකු සඳහා එක් බෙහෙත් තුන්වුවකට වඩා වැඩි තුන්වු සංඛ්‍යාවක් ලබා දිය හැකි වන නමුත් එක් බෙහෙත් තුන්වුවක් එක් තෙවදාවරයකු විසින් පමණක් නිකුත් කළ යුතු ය. එක් බෙහෙත් තුන්වුවක් සඳහා බිල ඔාපනයට විසින් සහකස් කරන අතර එය රෝගියා වෙත ලබා දේ. සියලු බෙහෙත් තුන්වු මසු සිටින ඔාපනයේන් පස්සෙන් පැවත්වනු ලබයි.

සිනුම මාපදවීදියකු එක් බෙහෙත් තුන්පූවකට වඩා හපුරුවන ලබන අතර එක් බෙහෙත් තුන්පූවක් හැසිර විය යුතුන්ගේ එක් මාපදවීදියකු මගින් පමණකි. බෙහෙත් තුන්පූවක මූල් කොටසෙහි රෝහියායේ විස්තර ලෙස නම්, වයස, ලිපිනය සහ දුරකථන අංකය සඳහන් වේ. බෙහෙත් තුන්පූවේ මැද කොටස සමන්විත වන්නේ බෙහෙත් වර්ග එකක් හෝ වැඩි සංඛ්‍යාවක නම්, ලබා දිය යුතු බෙහෙත් ප්‍රමාණ සහ මාත්‍රාවයි. අවසන් කොටසේ සඳහන් වින්නේ ආරෝග්‍ය හා උග්‍රාවෙහි නම්, ලිපිනය, දුරකථන අංකය සහ වෙළදාවරයාගේ නමයි.

බසුසලෙහි අයිතිකරුට පහත ලැයිස්තුවේ සඳහන් වාර්තා පිළියෙල කිරීම සඳහා අවශ්‍ය තොරතුරු තබා ගැනීමට අවශ්‍ය ව ඇත.

1. එක් එක් ඔයභවේදියා විසින් හසුරුවැනු ලබන බෙහෙත් තුන්ටු සංඛ්‍යාව
  2. එක් එක් ටෙවද්‍යවරයා විසින් නිකුත් කරන ලද බෙහෙත් තුන්ටු සංඛ්‍යාව
  3. ටෙවද්‍යවරුන්, මුළුන්ගේ ආරෝග්‍ය ගාලා හා මුළුන් නිර්දේශ කරන ලද බෙහෙත්වල තොරතුරු
  4. මසසලනී දෙනීක මූදල් එකතුව

ඉහත වාර්තා පිළියෙල කිරීම සඳහා අවශ්‍ය වන දත්ත ආකෘතිකරණය කිරීම සඳහා ER රුප සටහනක් අදින්න. ඔබගේ උපකරණ ඇත්තම් පැහැදිලි ව සඳහන් කරන්න.

6. පහත විස්තර කෙරෙන පුස්තකාල පදනම්වේ දැන විස්තරූපයක් පෙන්වීමට අන්දරහ රුප සටහනක් (context diagram) අදින්න. ඔබගේ රුප සටහනේ පවතින බාහිර ලැකාර්ථ (external entities) සහ දත්ත ගැලීම (data flows) එහැදිලිව පෙන්වන්න. ඔබ විසින් ගන්නා දේ පිළිගත හැකි උපකරණ ප්‍රකාශ කරන්න.

ජාතික තොරතුරු තාක්ෂණ ප්‍රස්තකාලය (NITL) එහි පරිගිලකයන්ට මාරුගතව (online) “ප්‍රස්තකාල තොරතුරු සැකකීමේ පදනම් විද්‍යාත් පොත් (e-books) ලබා දෙයි.

LIPS හි සාමාජිකයෙකු වීමට පුද්ගලයෙකු අයදුම්පතක් NITL වෙත ඉදිරිපත් කළ යුතු වේ. NITL මගින් මෙම අයදුම්පත ඇගිටුව ලක්කරණු ලබන අතර එය අනුමත වුවහොත් LIPS වෙත ඇතුළත් කරනු ලැබේ. අයදුම්පත ඇතුළත් කිරීමෙන් අනතුරුව LIPS මගින් NITL වෙත වූයාත්මක වීමේ කේතයක් (activation code) තිබුන් කරනු ලබන අතර NITL එය අදාළ පුද්ගලයා වෙත ලබාදෙයි. මෙම කේතය ලද පසු මිනුම පුද්ගලයෙකු LIPS හි සාමාජිකයෙකු වෙත පත්වේ. මෙම වූයාත්මක වීමේ කේතය LIPS වෙත ඇතුළත් කිරීමෙන් සාමාජිකයෙකුට තමාගේ පරිශීලක නාමය (user name) සහ මුර පදය (password) ලබා ගත හැකි වේ. ඉන් පසු මෙම පරිශීලක නාමය හා මුර පදය LIPS වෙත ලබා දීමෙන් සාමාජිකයෙකුට විද්‍යුත් පොත් (e-books) සඳහා පළවේ විය හැකි ය.

三

# Department of Examinations, Sri Lanka